



වාර්ෂික වාර්තාව-2017

ස්වාමි විප්ලානන්ද සෞන්දර්ය ආයතනය
නැගෙනහිර විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකාව

පටුන

01. හැඳින්වීම	1
02. දැක්ම හා මෙහෙවර	2
03. සංවිධාන වගුව	3
04. කළමණාකර මණ්ඩලයේ පිළිබඳ සංචිත්ත ආකෘතිය	4
05. අධ්‍යක්ෂකතුමාගේ තීරීක්ෂරනය	5
06. සමූහ සම්මන්ත්‍රිත සහ වැඩමුළු පිළිබඳ විස්තර	6
07. සංගීත හා නර්තන වැඩසටහන් පිළිබඳ විස්තර	8
08. සාමාන්‍ය උත්සව පිළිබඳ විස්තර	11
09. පිටවී ගිය ශිෂ්‍යයන් පිළිබඳ විස්තර	12
10. අනාධාරයක කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර	13
11. විධායක කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර	14
12. අන්‍යාධාර කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර	15
13. පර්යේෂණ නව්‍යීකරණ හා ප්‍රකාශන පිළිබඳ විස්තර	16
14. වැඩ සටහන් පිළිබඳ විස්තර	17
15. ලබාගනී සම්මාන පිළිබඳ තොරතුරු	17
16. ප්‍රාග්ධන වියදම් පිළිබඳ විස්තර	18
17. පුනරාවර්තන වියදම් පිළිබඳ විස්තර	18
18. මූල්‍ය ප්‍රගතිය (වියදම්) පිළිබඳ විස්තර	19
19. මූල්‍ය ප්‍රගතිය (උත්පාදන ආදායම්) පිළිබඳ විස්තර	19
20. මූල්‍ය කාර්ය සාධන විශ්ලේෂණය	20
පරිශීෂ්ටය "A"	- මූල්‍ය ප්‍රකාශන
පරිශීෂ්ටය "B"	- කළමණාකරණ ප්‍රතිචාරය
පරිශීෂ්ටය "C"	- විගණකාධිපතිගේ වාර්තාව
පරිශීෂ්ටය "D"	- විගණකාධිපතිගේ වාර්තාවට කළමණාකරණ ප්‍රතිචාර
පරිශීෂ්ටය "E"	- ආයතනයේ කාර්ය සාධනය ප්‍රවර්ධනය කිරීම සඳහා මධ්‍ය කාලීන ක්‍රියා පටිපාටිය පිළිබඳ සාරාංශයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

01. හැඳින්වීම

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතෙහි විශාල සේවයක් කළ රාමක්‍රිෂ්ණ සංගයට අයත් යනිවරයකු වන ස්වාමි විප්‍රලානන්ද (1892- 1947) මැතිතුමන්ව අගුස්මරණය කිරීම හිමිගිය හේතුකොට ගෙන 1982 මැයි මස 29 වන දින මඩකලපුව කල්ලඩ් උප්පෝඨෙයි මන්මන්ඩපම් නමැති ස්ථානයේ ස්වාමි විප්‍රලානන්ද සංගීත හා නර්තන විද්යාලය ප්‍රාදේශීය කටයුතු හා හින්දු සංස්කෘතික අමාත්‍යාංශය විසින් ස්ථාපනය කරන ලදී. 1986 සිට පවතිනපහ' සුකම් සහිතව ස්වාමි විප්‍රලානන්ද සෞන්දර්ය ආයතන ගොඩනැගිලි සංකීර්ණයේ සංගීත හා නර්තන උපදේශණ හා ප්‍රායෝගික පන්ති ආරම්භ කරන ලදී. ස්වාමි විප්‍රලානන්ද සංගීත හා නර්තන විදුහල 2002 ජනවාරි මස 01 වන දින නැගෙනහිර විශ්ව විද්‍යාලය සමඟ නිළ වශයෙන් අනුබද්ධ කරන ලදී. ඉන් අනතුරුව එය ස්වාමි විප්‍රලානන්ද සෞන්දර්ය ආයතනය ලෙස නම් කරන ලද අතර 2005 මාර්තු මස 14 වන දින සිට 1978 අංක: 16 දරණ විශ්ව විද්‍යාල පණතේ 24බී වගන්තිය යටතේ නිකුතු කරන ලද ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් නිවේදනයේ නියමය මඟින් ආයතනයක් ලෙස විශ්ව විද්‍යාලයට අනුබද්ධ කරන ලදී. මෙම ආයතනය මඩකලපුව නගරයේ සිට කිලෝ මීටර 3 ක් ඇතිත් කල්මුණේ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ මඩකලපුව රාමක්‍රිෂ්ණපුරම් කල්ලඩියෙහි පිහිටා ඇත. මෙම ආයතනය ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලය ස්වාමි විප්‍රලානන්ද සෞන්දර්ය ආයතනය ලෙස නම් කර ඇති අතර පහත සඳහන් අධ්‍යයන අංශය මගින් උගන්වන පාඨමාලා සඳහා අනුමත ලැබී ඇත.

- ❖ කර්තෘවක සංගීත අංශය
- ❖ නර්තනල නාට්‍ය හා රංග කලා අංශය
- ❖ කැටයම් හා තාක්ෂණ කලා අංශය

උගන්වනු ලබන විෂයයන්

- ❖ කර්තෘවක සංගීතය
- ❖ නැටුම් (භරත නාට්‍යමි)
- ❖ නාට්‍ය හා රංග කලාව
- ❖ කැටයම් හා තාක්ෂණ කලාව

ව්‍යවස්ථාපිත මණ්ඩල

- ❖ ශාස්ත්‍රීය පාලක මණ්ඩලය : සියළු අධ්‍යයන කටයුතු මෙහෙයවනු ලබයි.
- ❖ කළමණාකරණ මණ්ඩලය : ආයතනයේ අධ්‍යයන හා විධායක අංශයක්වේ.

මුද්‍රාපිටුණුවා ගැනීම

- ❖ **සංස්කෘතිකමය වැඩ සටහන් මඟින් ප්‍රජාවන් අතර ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම**
මඩකලපුව කව්වේරිය, දිසා අධිකරණය, බැංකු, මඩ/ශික්ෂණ රෝහලල අධ්‍යාපන කාර්යාලයල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වෙනත් ආයතනවල සංවිධානය කරන ලද ඉහළ මට්ටම වූ උත්සවයන්හි අප සිසුන් සෑම විටකම පිළිගැනීමේ නර්තන හා වෙනත් සංස්කෘතික වැඩ සටහන් සංවිධානය කිරීම සඳහා සහභාගි වූහ.

- ❖ **සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම**
පසුගිය වසර විසිපහකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයලට අයත් ස්වාමි විප්‍රලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය මගින් ප්‍රාදේශීය හා ජාතියේ විශිෂ්ටතම සංස්කෘතික උරුමයන් ප්‍රවර්ධනය කිරීම හා පුරුකීම උදෙසා කැපී පෙනෙන කායාර්ථයක් ඉටු කර ඇත. මෙම ඉලක්කය සපුරා ගැනීමට ජන හා සාම්ප්‍රදායික සංස්කෘතියක, කුත්තු, නාට්‍යය වැනි විවිධ සංස්කෘතික අංශ සංවිධානය කරනු ලැබිණ.

යම්කල පහසුකම්

තොමහල් ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පැවතුණිග රාජදරෙයි ශ්‍රවණාගාරය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇති අතර එ සඳහා 1 වන අදියරය ආරම්භ කර ඇත.

02. දැක්ම හා මෙහෙවර


දැක්ම

සෞන්දර්යාත්මක ශික්ෂණයන්හි ඉල්ලීම් සැපිරීමේ ප්‍රමුඛයා බවට පත්වීම

මෙහෙවර

ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සුරකිමින් සාරවත් බවින් යුතුව තමන් තෝරා ගත් සෞන්දර්ය අධ්‍යයන ක්ෂේත්‍රයන්හි දැනුම හා නිපුණතා කුසලතාවයන් ලබා ගැනීමට අවස්ථාවන් සලසා රැකියාවන්හි නියුක්ත වන පරිදි උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් බිහි කිරීම.

03. සංවිධාන සටහන...



04. කළමණාකරණ මණ්ඩලයේ සාමාජිකයන්

සභාපති:

මහාචාර්ය ඩී.ජයසිංහම්

උප කුලපති, නැගෙනහිර විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකාව

අධ්‍යක්ෂ:

ආචාර්ය එස්.ජයසංකර්

අධ්‍යක්ෂ/ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය

සාමාජිකයන්:

ආචාර්ය එම්.රවි

පීඨාධිපති - කලා හා සංස්කෘතික පීඨය, නැගෙනහිර විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකාව

ආචාර්ය ජේ.විග්නරාජන් මහත්මිය

අංශාධිපති-කර්තෘවක සංගීත අධ්‍යයනාංශය නැගෙනහිර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාව

ආචාර්ය සී.එස්.රත්නපිත්තුමාර් මිය

අංශාධිපති-නර්තන, නාට්‍ය හා ශ්‍රීරංග කලා අධ්‍යයනාංශය/ස්විසෞඥා

ආචාර්ය කේ සියාමලාංගි මෙනෙවිය

අංශාධිපති-කාවයම් තානාප්තික කලා අධ්‍යයනාංශය/ස්විසෞඥා

ශාස්ත්‍රීය පාලක මණ්ඩල නියෝජිතවරුන්:

ආචාර්ය එම්. සිත්තලේඛා මහත්මිය

එස්. සීවරච්ඡා මහතා

සත්‍යානන්ත මණ්ඩල නියෝජිතවරුන්:

මහාචාර්ය ඒ.මුරුගදාස් මහත්මිය
ආචාර්ය වි.ඉන්බමෝහන්

පාලක සභා නියෝජිතවරුන්:

විශ්‍රාමලත් මහාචාර්ය එස්.මොනගුරු
ආචාර්ය එන්.නම්ල්වානන්

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා නියෝජිතවරුන්:

කේ.මජේසන් මහතා
ජේසජ මේරි පියතුමා
පූජ්‍ය ශ්‍රීමත් ස්වාමි සර්වරූපානන්දප්‍රි මහරාජ්

භාණ්ඩාගාරික නියෝජිත:

එන්.නෙඩුන්චේලියන් මහතා

උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නියෝජිත:

වී.නවරාජා මහතා

නියෝජ්‍ය ලේඛකාධිකාරී (ලේකම්):

ටී. විජයකුමාර් මහතා

05. අධ්‍යක්ෂකගේ සමාලෝචනය

ආචාර්ය එස්.ජේයසංකර්

අධ්‍යක්ෂ/ස්වාමි විප්‍රලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය
නැගෙනහිර විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකාව



කලාකෘති නියෝජනය කරයිග පිළිබිඹු කර ප්‍රතිනිර්මාණය කරයි!

උසස් අධ්‍යාපන ආයතනයක සෞන්දර්ය ආයතනයක් යනු ලොව පුරා සියළු ප්‍රජාවන්ගේ යහ පැවැත්ම හා නිර්සාරභාවය සඳහා කලාත්මක හා ශාස්ත්‍රීය ගුණාංග නංවාලනු ලබන ස්ථානයකි.

කලා ශිල්පය හා සෞන්දර්යය පිළිබඳ අත්දැකීම් සහ අවබෝධය සාමාන්‍යයෙන් ජනප්‍රියව විශ්වාස කරන පරිදි දේශපාලනය හා සදාකාලික නොවේ. සෑම කලාත්මක ශිල්පයක් හා සෞන්දර්යාත්මක අත්දැකීම් එකී දේශපාලනයෙහි පැහැදිලිවම බලවත් ලෙසින් මුල්බැස ඇති දෙයක්ලෙය පවතී.

කලාත්මක කිරීමෙහිලා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශණය කිරීම සහ එහි සමාජ සහ දේශපාලන සන්දර්භය හා වැදගත්කම ගවේෂණය කිරීම විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ආයතනය තුළ අධ්‍යාපනික බලගැන්වීමෙහි වෙන්කළ නොහැකි දෙයක්ලෙය පවතී.

උසස් අධ්‍යාපන ආයතනයක් කලාත්මක කිරීම පමණක්ම නොව කාර්යයන් යෙදවීම සඳහාද එය උපමාරු කිරීම සඳහාද ඉඩ ප්‍රස්ථාවක් ලබා දෙයි. කලාකෘතියේ සම්පූර්ණ දැනුමක් ලබා ගැනීම කලාව රංගනය කිරීම යන හුදු කාර්ය සාධනය හෝ ප්‍රදර්ශණය හෝ ප්‍රදර්ශණය කිරීම පමණක් නොව එයට අදාළ කෙරුම්වල පමණක් නොව ලොවේ වඩා පුළුල් වර්ණාවලියේ වෙනස්කම් ඇති කිරීමත් සඳහාද ඇත.

කලා ශිල්පීන් යනු ජනතාව සමග සංවාදයක් ඇරඹීම සඳහා ලොවෙහි හොඳින් මුල්බැස ඇති දැනීම්, සිතිවිලි හා නිර්මාණය කිරීමට හැකි මිනිසුන් වෙතිග මෙය ලොවෙහි ජීවත් වන සියළු ජීවීන් සතුවත් හා සෞභාග්‍යයෙන් ජීවත්වන ධනාත්මක ලෝකයක අරමුණ සඳහා වන බලාපොරොත්තුවේ.

ස්වාමි විප්‍රලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය වනාහි උපාධි අපේක්ෂකයින් සමාජීය සේවාදායකයන් ලෙස කටයුතු කිරීමට, සමාජ සුභසාධනය හා යහ පැවැත්මට දායක වීමට අවශ්‍ය සම්පූර්ණ දැනුමක් ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව සලසයි.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ආයතන කලාකරුවන්, ශාස්ත්‍රඥයින්, කලා ශිල්පීන්, කලා ව්‍යවසායකයින්, සමාජ සංවිධාන ප්‍රජාවන් සහ වෙනත් ආයතන සම්බන්ධ කර ගනිමින් සහභාගිත්වය, ප්‍රජාපාදක සහ කාර්ය සාධනය අරමුණු කරගත් ඉගැන්වීම් හා ප්‍රගුණ කිරීමේ පරිසරයන් සමඟ උපාධි අපේක්ෂකයන් සම්බන්ධ කර ගනියි.

ක්‍රියා පිළිවෙත් කාර්ය සාධනයේ ප්‍රගතිය පෙන්නුම් කරයි!

06. ආයතනය විසින් පවත්වන ලද සම්මන්ත්‍රණ, දේශණ හා වැඩමුළු පිළිබඳ විස්තර

28.03.2017

සිට

06.04.2017

දක්වා

තෝම්බුකන්ඩම්හිදී ආචාර්ය රාගල් සමඟ
විෂයමාලා පිළිබඳ සාකච්ඡාව

12.09.2017

සිට

15.09.2017

දක්වා

පාකිස්තානයේ ලාහෝර් හි ආචාර්ය මසූමා සායිඩ්
විසින් ස්වාමි විප්‍රලානන්ද සෞන්දර්ය අධ්‍යයන
ආයතනයේ පළමු වසරේ සිසුන් සඳහා
චිත්‍ර ඇඳීමේ වැඩමුළුවක්

13.09.2017

සිට

16.09.2017

දක්වා

ඉන්දියාවේ බුද්ධ ආර්ථික කණ්ඩායම විසින්
පරෙයි ඉසෙයි වැඩමුළුව පැවැත්වීම

25.09.2017

සිට

29.09.2017

දක්වා

පාකිස්තානයේ ලාහෝර් හි ආචාර්ය මසූමා සායිඩ්
විසින් ස්වාමි විප්‍රලානන්ද සෞන්දර්ය අධ්‍යයන
ආයතනයේ සිව්වන වසරේ සිසුන්
සඳහා පින්තාරු කිරීමේ වැඩමුළුවක් පැවැත්වීම

09.10.2017

සිට

13.10.2017

දක්වා

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ කලාකරුවකුවන,
ආචාර්ය ආසෙයි රාසයියා විසින් සිතුවම්
පින්තාරු කිරීමේ වැඩමුළුව

26.10.2017

ශ්‍රී ලංකාවේ යේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය,
සමානත්වය, ලිංගිකත්වය සහ
සමානාත්මතා පදනම් කරගත් ප්‍රීතිමත්කම

30.10.2017

සිට

08.11.2017

දක්වා

බංගලාදේශයේ ආචාර්ය ආසනා අහමඩ් උර්මි විසින්
දෙවන වසරේ සිසුන් සඳහා දැව කැපීම්
මුද්‍රණය පිළිබඳ වැඩමුළුව

09.11.2017

සිට

14.11.2017

දක්වා

ජ්‍යෙෂ්ඨ කලාකරු, සුමේද රාජේන්ද්‍රම් විසින් චිත්‍රමය
සංයුතිය පිළිබඳ වැඩමුළුව

15.12.2017

සිට

17.12.2017

දක්වා

ස්වාමි විප්ලවනන්ද අධ්‍යයන ආයතනය (ස්විඅආ), සහයෝගිත්වයෙන්
යුතුව යාපනය විශ්ව විද්‍යාලය සහ දෘශ්‍ය හා රංග කලා විශ්ව
විද්‍යාලය, ශ්‍රී ලංකා-නෝර්වේ සංගීත සංස්ථාව හා සේවා ලංකා
පදනම් ආයතනය විසින් ස්විඅආ, රාජපුරෙයි ශ්‍රවණාගාරයේදී
පැවැත්වූ සංගීත රැස්වීම් අවකාශය

07. ආයතනය විසින් පවත්වන ලද සංගීත හා නැටුම් වැඩසටහන



21.02.2017

ලෝක මව්භාෂා දිනය

“සියලුදෙනාටම අධ්‍යාපනය හා තිරසාර සංවර්ධනයක් සඳහා භාෂමය විවිධත්වය සහ බහුභාෂා සංරක්ෂණය” යන තේමාව යටතේ 21.02.2017 දින ලෝක මව්භාෂා දිනය සමරන ලදී.

23.03.2017

“සුගධර්මේ”

පොත ප්‍රකාශනයට පත් කිරීමේ උත්සවය

24.03.2017

ස්විෂ්ඨ සිසුන් විසින් පවත්වනලද “කවිචිත්” නාට්‍ය රංගනය

28.03.2017

ලෝක රංගකලා දින උත්සවය

29.03.2017

“වෙල්ලෙයි මනම්” නාට්‍ය රංගනය

02.04.2017

“පරප්පිලන්ද වන්නාන්ති පුවච්චි” නාට්‍ය රංගනය

19.07.2017

විපුලානන්දර් දිනය

10.08.2017

ස්විෂ්ඨ සිසුන් විසින් පවත්වනලද “කලාව අතර සංභිදියාව”



16.09.2017

பரேசி ஸங்கீதம் ஸஹ கருது ரங்கம்

பரேசி ஸங்கீதம் வுட்பு கலா கண்காணம் விசின் ஓடிர்சன் கிரீம் ஸஹ கருதுவரேசிசி பூமினி பரேசி கருது ரங்ககருவன்



20.09.2017

ஸாமிபுடிசு பரேசி ஸங்கீதம் ஸஹ டேமிலி சுகிதன்சு பிவன ரவா

ஸாகலிசுவ: ஸாமிபுடிசு பரேசி ஸங்கீதம் ஸஹ டேமிலி சுகிதன்சு பிவன ரவா

ஸஹாஸிவ்:

கைபரபுரூவன்

(பரேசி கிரீம்-மகலபு)

சீகமகிவரன்

(வுட்பு கலா கண்காணம்-கமிட் காவ்)

சீசகண்காண்குமரன்

(வுட்பு கலா கண்காணம்-கமிட் காவ்)

21.09.2017
-
30.09.2017

கவரூவ் வுவிசுவன

30.09.2017

“சீவூன் ஸேம்” காவம்



06.11.2017

සලංගයි පූජේයි



12.10.2017

කෙටි නාට්‍ය උත්සවය

29.11.2017

සදංගයි අනි උත්සවය

08. සාමාන්‍ය උත්සව පිළිබඳ විස්තර



15.07.2017 to 18.07.2017

ජාත්යන්තර සමුළුවකදීය

දේශීය දැනුම පද්ධතිය කේන්ද්‍රීයකරණය කිරීම හා සියුම් සංස්කෘතික උරුමයන් යන තේමාවන් යටතේ අන්තර් ජාතික සම්මන්ත්‍රණය සංවිධානය කරන ලද අතර ජාත්‍යයන්තර පර්යේෂකයන් හා ශිලපින් සහභාගි වූහ.



21.09.2017

ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා ආදර්ශ

ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා ආදර්ශ එක්සත්භාවයක් උත්සවයක් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට හිටපු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන දිසානායක කුමාරතුංග මෙතිරනිය සහභාගි වූවාය.

**13.09.2017
to
27.09.2017**

ස්විඅආහි චිත්‍රපටිය තිරගත කිරීම හා සාකච්ඡාව

09. පිටු සිසුන් පිළිබඳ විස්තර

අධ්‍යයනාංශය	පාඨමාලාව	මාධ්‍යය	2015		2016		2017	
			ලිඝාංකය	පිටු	ලිඝාංකය	පිටු	ලිඝාංකය	පිටු
සංගීතය	ලේඛන කලා උපාධිදාරී (සංගීතය)	දෘමිළ	60	48	68	55	65	40
නැටුම් හා නාට්‍ය හා රංග කලාව	ලේඛන කලා උපාධිදාරී (නැටුම්)		30	30	34	34	29	29
	ලේඛන කලා උපාධිදාරී (නාට්‍ය හා රංග කලාව)		35	35	36	36	38	29
කැටයම් කලාව	ලේඛන කලා උපාධිදාරී (කැටයම් කලාව)		45	43	49	33	40	33
එකතුව			170	156	187	158	172	131

ඥාතික අධ්‍යයන පාඨමාලා සඳහා ඇතුළත් කරනු ලබන්නාවූ යෝජිත සිසුන්

1. සංගීතය: - 80
2. නර්තනය: - 50
3. නාට්‍ය හා රංග කලාව - 50
4. කැටයම් කලාව - 50

10. අධ්‍යයන කායාර් මණ්ඩලය පිළිබඳ විස්තර

2017.07.24 දින කළමණාකරණ දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද නව සේවක සංඛ්‍යාව

අධ්‍යයනාංශය	පාඨමාලාව	අනුමත සේවක සංඛ්‍යාව	පෝයස්ථි මහාචාර්ය	මහාචාර්ය	පෝයස්ථි ආචාර්ය	කළීකාර්‍යචාර්ය (පරිමාස)	කළීකාර්‍යචාර්ය (නාවකාලික)	පෝයස්ථි සහකාර පුස්තකාලාධිපති	උපදේශක
සංගීතය	ලලිත කලා උපාධිදාරී (සංගීතය)	24	-	-	03	06	03		06
නැවුම් හා නාව්‍ය හා රංග කලාව	ලලිත කලා උපාධිදාරී (නැවුම්)	15			04	01	01		04
	ලලිත කලා උපාධිදාරී (නාව්‍ය හා රංග කලාව)	18			03	05	01		04
කැටයම් කලාව	ලලිත කලා උපාධිදාරී (කැටයම් කලාව)	20				05	01		02
පුස්තකාලය		02						01	
පරිපූරක ඒකකය		04					01		01
භාෂා ඉගෙනවීමේ කලාපය		07				01			02
ශාරීරික අධ්‍යාපනය		01							
එකතුව		91			10	18	07	01	19

11. විධායක මණ්ඩලය පිළිබඳ විස්තර

❖ විධායක සේවක සංඛ්‍යා ගණන 08 වන අතර ආයතනයේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි නව සේවක සංඛ්‍යා නිර්මාණ කිරීමට කටයුතු කර ඇත.

දෙපාර්තමේන්තුව	විධායක කාය්‍ය මණ්ඩල සංඛ්‍යාව	
	අනුමත කරන ලද සේවක සංඛ්‍යාව	පුරවන ලද සේවක සංඛ්‍යාව
ආයතන හා සාමාන්‍ය පරිපාලනය - නිලේ - සඳවි	01 01	01 -
පරීක්ෂණ හා ගිණුම් ප්‍රවේශ-පෝසලේ	01	01
මුදල් - පෝසල සමු	01 01	01 01
ගිණුම් සුභසාධනය-සලේ	01	01
නඩත්තුව - වැඩ ඉංජිනේරු පාලක	01 01	
එකතුව	08	05

12. අනාධිපති කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර

විධායක සේවක සංඛ්‍යා ගණන 08 වන අතර ආයතනයේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි නව සේවක සංඛ්‍යා නිර්මාණ කිරීමට කටයුතු කර ඇත.

අධ්‍යයනාංශය	කාර්මික කාර්ය මණ්ඩලය		ලිපිකරු හා සමාන්තර කාර්ය මණ්ඩලය		මුළු සේවක	
	අනුමත සේවක සංඛ්‍යාව	පුරවන ලදී	අනුමත සේවක සංඛ්‍යාව	පුරවන ලදී	අනුමත සේවක සංඛ්‍යාව	පුරවන ලදී
අධ්‍යක්ෂවරයා කාර්යාලය	-		03	-	01	01
කාර්තවක සංගීතය	-	-	02	01	01	01
නැවුම් හා නාව්‍ය හා රංග කලාව	-	-	04	-	02	02
කැටයම් හා තාක්ෂණ කලාව	-	-	01	-	01	01
ප්‍රස්තූතකාලය	-	-	02	01	03	01
පරිපූරක ඒකකය	01	-			01	01
ශාරීරික අධ්‍යාපනය					01	01
මුද්‍රේ	-	-	06	04	01	01
ආයතනය හා පොදු පරිපාලනය	01	01	04	02	24	12
විභාග හා පිළිගැනීමේ අංශය	-	-	05	02	01	01
රැකියා සුභසාධනය	04	03	03	01	01	01
නඩත්තුව	01	-	01	-		
නඩත්තුව	07	04	31	11	37	23

13. පර්යේෂණය නවෝත්තරාදාන හා ප්‍රකාශණ පිළිබඳ විස්තර

විෂයය	ප්‍රකාශනයට පත් කරන ලදී	ඉදිරිපත් කරන ලදී
අ. පර්යේෂණ ගණන	15	22
ආ. නවෝත්තරාදාන ගණන	08	
ඇ. සඟරා ගණන	06	05
ඈ. පොත් ගණන	01	01
ඉ. ප්‍රවෘත්ති ලිපි	20	01
ඊ. වෙනත් (ක්‍රියා පටිපාටීන් හා නිබන්ධන)	14	
එකතුව		

14. වැඩ සටහන්ල සම්මන්ත්‍රණ හා වැඩමුළු පිළිබඳ විස්තර

විෂයය	සහභාගී වන ලද	නිම කරන ලද
අ. වැඩ සටහන්	50	50
ආ. සම්මන්ත්‍රණ	01	01
ඇ. වැඩමුළු	30	30
එකතුව		

15. ලබා ගත් සම්මාන පිළිබඳ විස්තර

විෂයය	සම්මාන ගණන	අධ්‍යයන කායාර්ම මණ්ඩලය	ශිෂ්‍යය සංඛ්‍යාව
අ. දේශීය සම්මාන	10	06	04
ආ. ජාතික සම්මාන	05	02	03
ඇ. ජාත්‍යයන්තර සම්මාන	-	-	-
ඈ. වෙනත්	-	-	-
එකතුව	15	08	07

16. ප්‍රාග්ධන වියදම් පිළිබඳ විස්තර

විෂයය	2016 රු.	2017 රු.
අ. ලී භාණ්ඩ හා කාර්යාල උපකරණ අත්පත් කර ගැනීම	5,925,261.00	11,167,546.00
ආ. යන්ත්‍රෝපකරණ අත්පත් කර ගැනීම	2,016,392.00	1,049,711.00
ඇ. ගොඩනැගිලි හා ව්‍යුහයන් අත්පත් කර ගැනීම	1,005,504.00	34,582,641.00
ඉ. වෙනත්	5,969,059.00	11,074,501.00
එකතුව	14,916,216.00	14,916,216.00

17. පුනරාවර්තන වියදම් පිළිබඳ විස්තර

විෂයය	2016 රු.	2017 රු.
අ. පුද්ගල වේතන	93,871,504.00	109,972,827.00
ආ. ගමනාගමනය	818,516.00	338,963.00
ඇ. සැපයීම්	3,647,754.00	3,189,700.00
ඈ. නඩත්තුව	2,453,719.00	2,171,917.00
ඉ. කොන්ත්‍රාත් සේවා	30,165,217.00	44,551,427.00
ඊ. වෙනත්	12,216,536.00	12,295,614.00
එකතුව	143,173,246.00	172,520,448.00

18. මූල්‍ය ප්‍රගතිය (වියදම්) පිළිබඳ විස්තර

විෂයය	2017 දී සැමසුම් රු.	2017 දී වියදම් රු.	ඉතුරුම්/අතිරික්තය රු.
අ. පුනරාවර්තන වියදම් ව්‍යාපෘතිය	152,620,000.00	172,520,448.00	19,900,448.00
ආ. ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘතිය	55,000,000.00	57,874,489.00	2,874,489.00
ඇ. ව්‍යාපෘතිය - යොදන ලද දේශීය අරමුදල්	-	-	-
ඈ. ව්‍යාපෘතිය - යොදන ලද විදේශීය අරමුදල්	-	-	-
එකතුව	207,620,000.00	230,394,937.00	22,774,937.00

19. මූල්‍ය ප්‍රගතිය (ආදායම්) පිළිබඳ විස්තර

විෂයය	2017 දී විධිවිධාන රු.	2017 දී එකතු කිරීම් රු.	උණ්කාවය / අතිරික්තය රු.
අ. උපාධිධාරී අපේක්ෂක අධ්‍යයනයන්	2,270,000.00	2,007,810.00	262,190.00
ආ. පශ්චාත් අධ්‍යයනයන්	-	-	-
ඇ. උපදේශන සේවා	-	-	-
ඈ. වෙනත්	-	-	-
එකතුව	2,620,000.00	4,580,310.00	1,960,310.00

20. මූල්‍ය කායර්ෂාදන විශ්ලේෂණය

විෂයය	සූත්‍රය	ශිෂ්‍යයෙකු සඳහා වියදම
අ. ශිෂ්‍යයෙකු සඳහා පුනරාවර්තන වියදම් (පුළු)	(පුළු) සිසු සවි සංඛ්‍යාව	224,052.53
ආ. ශිෂ්‍යයෙකු සඳහා ප්‍රාග්ධන වියදම් (පුළු)	(ප්‍රාග්ධන) සිසු සවි සංඛ්‍යාව	75,161.67
එකතුව		

ස්වෘතී විප්ලවකර්මය සංස්කරණය අධ්‍යයන අයතනය

2017 දෙසැම්බර් 31, දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

සටහන		31/12/2017	31/12/2016
		රු.	තැවත සඳහන් කර ඇත රු.
වත්කම්			
ජාගමික වත්කම්			
දේපල, යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ	08	601,839,016	343,667,398
අපේක්ෂා කළ වත්කම්	09	6,712,775	1,291,544
ප්‍රාග්ධන වැඩවල ප්‍රගතිය	10	<u>13,759,033</u>	<u>11,111,047</u>
		<u>622,310,824</u>	<u>356,069,989</u>
ජාගමික වත්කම්			
ඉන්වෙන්ටරි	11	1,379,132	1,308,962
තැන්පතු, ණය හා අත්තිකාරම්	12	15,466,898	12,131,278
මුදල් හා මුදල් සමානකම්	13	<u>27,473,689</u>	<u>98,888,524</u>
		<u>44,319,719</u>	<u>112,328,764</u>
මුළු වත්කම්		<u>666,630,543</u>	<u>468,398,753</u>
		=====	=====
සමානතාවය සහ ණයතුරු			
සමානතාවය			
ප්‍රාග්ධන සංචිත	14	210,514,832	224,762,612
වෙනත් ප්‍රදාන		2,500,000	2,500,000
පරිත්‍යාග	15	441,352,284	211,386,144
රඳවා ගත් ඉපයුම්		<u>(13,852,581)</u>	<u>6,400,557</u>
		<u>640,514,535</u>	<u>445,049,313</u>
ණයතුරු			
ජාගමික ණයතුරු			
විග්‍රාමික ප්‍රතිලාභ වගකීම්	16	<u>9,739,859</u>	<u>5,693,528</u>
		<u>9,739,859</u>	<u>5,693,528</u>
ජාගමික ණයතුරු			
ගෙවිය යුතු ගිණුම්	17	1,995,235	9,600
තැන්පතු හා ආපසු ගෙවිය යුතු	18	2,497,609	2,937,228
ගෙවිය යුතු මහජන/මූල්‍යාධාර	19	4,687,190	2,866,890
උපචිත වියදම්	20	<u>7,196,115</u>	<u>11,842,194</u>
		<u>16,376,149</u>	<u>17,655,912</u>
		<u>26,116,008</u>	<u>23,349,440</u>
සමානතාවය සහ ණයතුරු මුළු එකතුව		<u>666,630,543</u>	<u>468,398,753</u>
		=====	=====

අංක 05 සිට 17 දක්වා ඇති පිටුවල සඳහන් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනවල අත්‍යවශ්‍ය අංගයක්වේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී අයතනය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කර ඉදිරිපත් කරන ලදී.

තලමණකරණ මණ්ඩලය සඳහා හා වෙනුවෙන් අත්සන් කරන ලදී.

ආචාර්ය එස්.ජයසංකාර්
අධ්‍යක්ෂ/ගිණුම් නිලධාරියා

කේ.පොනීන්තිරන්
නියෝජ්‍ය ලේඛකාධිකාරී

එම්.කේ.ඩී.ලක්මාලි
ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරී

ස්වෘතී විප්ලවයක්ද සෞන්දර්ය අධ්‍යයන අංශය
දෙසැම්බර් 31, 2017 වසර අවසානය සඳහා මූල්‍ය කාර්ය සාධනය
(ශ්‍රී ලංකා රුපියලට සමීපවම පෙන්වන සංඛ්‍යා ලේඛන)

සච්ඡාන	2017 රු.	2016 රු.
මෙහෙයුම් අදායම්		
පුනරුවර්තන දීමනා	146,787,000	146,175,000
ලියාපදිංචි කිරීමේ ගාස්තු (උපාධි අපේක්ෂකයින්)	1,017,300	848,200
පරීක්ෂණ ගාස්තු (උපාධි අපේක්ෂකයින්)	539,935	467,600
සිසුන්ට මූල්‍යාධාර	38,644,200	33,288,900
සාමාන්‍ය සංවිධානීන් අරමුදල් මාරු කිරීම	15,615,515	-
ණය හා අත්තිකාරම්වලින් පොලිය	250,267	197,283
පවරන ලද ශිෂ්‍යත්ව මුදල-පරිත්‍යාගකරුවන්ගේ අරමුදල	5,825	-
වෙනත් පුනරුවර්තන ප්‍රදාන	900,000	-
තත්වාසිකාගාර ගාස්තු	199,116	429,600
දඩ මුදල්	122,047	791,288
දේශීයවලින් කුලිය	93,480	65,000
වෛද්‍ය ගාස්තු	125,200	166,000
පැරණි ගෙය විකිණීම	165,399	28,850
අගනුවර කිව්‍යාසයන් එකතුව	-	4,850
උපයෝගීතා ක්‍රියාකාරකම්	269,550	-
පුස්තකාල දඩ මුදල්	4,212	132,244
අංජු තොගවනු ලබන තැන්පතු	266,000	178,100
විවිධ පිසිවිපත්	1,561,979	3,750
ඉකුත් වසරේ වැඩමනත්වු ලිඛිත වියදම්	-	172,347
රජයේ දීමනා හා පරිත්‍යාග ක්‍රමාංශය කිරීම	37,561,787	27,754,550
	<u>244,088,812</u>	<u>210,703,562</u>
	=====	=====
මෙහෙයුම් වියදම්		
පෞද්ගලික දීමනා		
වැටුප් හා වේතන	42,702,598	28,830,592
විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදල්	5,679,644	4,644,502
විග්‍රාම	4,408,581	3,286,674
සේවක සාරකාර අරමුදල්	2,017,645	1,871,447
වැඩ බලන ගෙවීම්	172,454	199,126
ජීවන වියදම් දීමනා	9,171,592	8,792,693
අධ්‍යයන දීමනා	16,540,384	12,480,174
විශේෂ දීමනා	-	5,320,966
පර්යේෂණ දීමනා	4,813,440	4,028,272
අතිකාල	2,944,716	2,503,012
නිවාඩු ගෙවීම්	142,157	65,446
වෙනත් දීමනා	106,792	28,800
බැංකු දේශණ ගාස්තු	1,255,800	1,894,030
අමතර මාසික දීමනා	4,859,240	4,610,340
ගැලපුම් දීමනා	6,964,654	-
මධ්‍යම කාර්‍ය දීමනා	-	11,272,683
මාසික වත්දි දීමනා	4,081,589	1,973,630
ජාය පිටපත් දීමනා	25,200	25,200
පැරණික	4,086,331	2,043,917
සිසුන්ට මූල්‍යාධාර	38,644,200	33,288,900
ගමනාගමනය	338,963	818,516

සැපයීම් හා භාවිත කළ පාරිභෝගික	04	3,189,700	3,647,754
නඩත්තු වියදම්	05	2,171,917	2,453,719
කොන්ත්‍රාත් සේවා	06	44,551,427	30,165,217
ක්ෂයවීම් හා ක්‍රමක්ෂයවීම් වියදම්		37,561,787	27,754,550
වෙනත් මෙහෙයුම් වියදම්	07	<u>12,295,614</u>	<u>12,216,536</u>
මුළු මෙහෙයුම් වියදම්		<u>248,726,435</u>	<u>204,216,696</u>
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් අතිරික්තය/(හිඟය)		(4,637,623)	6,486,866
ඉදිරියට ගෙන ආ අයුරු		<u>6,400,557</u>	<u>(86,309)</u>
		1,762,934	6,400,557

ස්වාමි විප්ලවනන්ද සහෝදරය ආධ්‍යයන ආයතනය
දෙසැම්බර් 31, 2017 වසර අවසානය සඳහා වූ
ප්‍රාග්ධනමය වෙනස්කම් ප්‍රකාශය
(ශ්‍රී ලංකා රුපියලට සමීපවම පෙන්වන සංඛ්‍යා ලේඛන)

යැකූ	ප්‍රමාදවූ ප්‍රාග්ධන දීමනා නැවත යැකූ	විද්‍යුත් නොකළ ප්‍රාග්ධන දීමනා නැවත යැකූ	සාමාන්‍ය සංචිතය නැවත යැකූ	එකතුව නැවත
	රු.	රු.	රු.	රු.
31, දෙසැම්බර්, 2015 දිනට ගෝලීය	133,809,932	51,893,222	(86,309)	185,616,845
මාරු කිරීම / ගුද්ධ ව්‍යාපාරය	20,267,940	18,791,518	-	39,059,458
කාල පරිච්ඡේදය සඳහා අතිරික්තය/(උණුසුම)	-	-	6,486,866	6,486,866
31, දෙසැම්බර්, 2016 දිනට ගෝලීය	154,077,872	70,684,740	6,400,557	231,163,169
මාරු කිරීම / ගුද්ධ ව්‍යාපාරය (29,863,295)	36,418,361	(50,666,141)	(15,615,515)	
කාල පරිච්ඡේදය සඳහා අතිරික්තය/(උණුසුම)	-	-	(4,637,623)	(4,637,62)
31, දෙසැම්බර්, 2017 දිනට ගෝලීය	<u>190,496.233</u>	<u>20,018,599</u>	<u>(13,852,581)</u>	<u>196,662,251</u>

ස්වාමි විප්ලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය

දෙසැම්බර් 31, 2017 වසර අවසානය දක්වා වූ

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

(ශ්‍රී ලංකා රුපියලට සම්පවම් පෙන්වන සංඛ්‍යා ලේඛන)

	2017	2016
	රු.	රු.
	කැඩන සඳහාත් කර ඇති	
	මුදල් ප්‍රවාහය	
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහය		
සාමාන්‍ය ක්‍රියාකාරකම්වලින් අතිරික්තයරුහිඟය -	(4,637,623)	6,486,866
සැකසීම		
ක්ෂයවීම් හා ක්‍රමක්ෂයවීම්	37,561,787	27,754,550
පාරිභෝගික සඳහා ප්‍රතිපාදන	4,086,331	2,043,918
රජයේ දීමනා හා පරිත්‍යාග ක්‍රමක්ෂය කිරීම	(37,561,787)	(27,754,550)
සාමාන්‍ය සංචිතවලින් අරමුදල් මාරු කිරීම	<u>(15,615,515)</u>	
කාරක ප්‍රාග්ධන වෙනස්වීම්වලට පෙර ක්‍රියාකාරී ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය	<u>(16,166,807)</u>	<u>8,530,784</u>
කාරක ප්‍රාග්ධන අයිතමයන්හි වෙනස්කම්		
ඉන්වෙන්ටරිවල (වැඩිවීම)/(අඩුවීම)	(70,170)	93,865
තැන්පතු, ණය හා අත්තිකාරම්වල (වැඩිවීම)/(අඩුවීම)	(3,335,520)	(3,795,847)
ගෙවිය යුතු ගෙවීම් (වැඩිවීම)/(අඩුවීම)	1,985,635	(3,912,119)
තැන්පතුවල (වැඩිවීම)/(අඩුවීම) හා කළ හැකි අපසු ගෙවීම්	(439,619)	(652,375)
ගෙවිය යුතු මහාපොළ/මූල්‍යාධාරවල (වැඩිවීම)/(අඩුවීම)	1,820,300	2,866,000
උපචිත වියදම්වල (වැඩිවීම)/(අඩුවීම)	<u>(4,646,079)</u>	<u>9,879,610</u>
	<u>(4,685,553)</u>	<u>4,479,134</u>
කාරක ප්‍රාග්ධන වෙනස්වීම්වලට පසු ක්‍රියාකාරී ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය	<u>(20,852,360)</u>	<u>13,009,918</u>
ගෙවන ලද පාරිභෝගිකය	<u>(40,000)</u>	<u>(1,382,228)</u>
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය	<u>(20,892,360)</u>	<u>11,627,690</u>
ආයෝජන ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහය		
දේපළ හා යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම	(50,072,163)	(14,916,216)
ප්‍රාග්ධන වැඩකටයුතුවල ප්‍රගතිය	(2,647,986)	(11,111,047)
අස්පෘශ්‍ය වත්කම්	<u>(7,802,327)</u>	<u>(1,722,059)</u>
ආයෝජන ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ ශුද්ධ මුදල් ප්‍රවාහය	<u>(60,522,476)</u>	<u>(27,749,322)</u>
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහය		
රජයේ ප්‍රදාන - මූලධන	<u>10,000,000</u>	<u>53,500,000</u>
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් වූ ශුද්ධ මුදල් ප්‍රවාහය	<u>10,000,000</u>	<u>53,500,000</u>
වර්ෂය ආරම්භයේදී මුදල් හා මුදල් සමානකම්වල ශුද්ධ වැඩිවීම/(අඩුවීම)	(71,414,836)	37,378,368
වර්ෂය ආරම්භයේදී මුදල් හා මුදල් සමානකම්	<u>98,888,525</u>	<u>61,510,157</u>
වර්ෂය අවසානයේදී මුදල් හා මුදල් සමානකම්	<u>27,473,689</u>	<u>98,888,525</u>
	=====	=====

විගණන කමිටු වාර්තාව - 2017

ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාල ස්වාමි විප්‍රලානන්ද ඥාණදර්ශ අධ්‍යයන ආයතනයේ විගණන කමිටුව කළමණාකරණ මණ්ඩලයේ උප කමිටුවක්වේ. පස් දෙනෙකුගෙන් යුක්ත වූ සාමාජික කමිටුව වාර්ෂිකව කාර්තුමය වශයෙන් හමුවන අතර අනාගත පරම්පරාව කෙරෙහි විශ්වාසයෙන් යුතුව විශ්ව විද්‍යාලයේ මූල්‍යය, පරිපාලනය, මානව වත්කම් හා මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කරයි. එහි සාමාජිකත්වයේ නිලතල නියමයන්, වගකීම්, බලතල සහ මැතිවරණ පටිපාටිය පාලනය කරනු ලබන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව සහ ආයතනයේ කළමණාකරණ මණ්ඩලය මගින් ශ්‍රී ලංකා භාණ්ඩාගාරය විසිනි.

1. විගණන කමිටුව සඳහා වන කොන්දේසි කුමච්ඡය

- අභ්‍යන්තර විගණන අංශයේ වගකීම් නිර්ණය කිරීම සහ වාර්ෂික විගණන සැලසුම් සමාලෝචනය කිරීම.
- ආයතනයේ සියළු ක්‍රියාකාරකම් සඳහා අභ්‍යන්තර පාලන පද්ධතිය පිළිබඳව සමාලෝචනය කිරීම හා අගයීම.
- අභ්‍යන්තර විගණන සැලැස්ම හා අභ්‍යන්තර විගණන විසින් සකස් කරන ලද වැඩ සටහන නිරීක්ෂණය කිරීම හා නිර්දේශ කිරීම.
- පිරිවැය එල්ලායාමය සඳහා විධිමත් කාලන්තරයන් තුළ කාර්ය සාධනය සමාලෝචනය කිරීම හා නිෂ්ඵල විශද්‍රව්‍ය අදියර තුරන් කිරීම.
- බාහිර විගණකවරුන් සමඟ සබඳතා පවත්වා විගණකාධිපතිවරයාගේ/ බාහිර විගණකවරුන් කළමණාකරණ ලිපි අනුගමනය කිරීම.
- ප්‍රඥප්ති, රෙගුලාසි, නීතිරීති, චක්‍රලේඛ අනුකූල යන්න නිශ්චය කර ගැනීම.
- ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල වීම තහවුරු කිරීම සඳහා මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය කිරීම.
- පිළියම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අභ්‍යන්තර විගණන/බාහිර විගණන වාර්තා කළමණාකරණ ලිපි සමාලෝචනය කිරීම.
- පොදු ව්‍යාපාර පිළිබඳ කමිටුවේ නිර්දේශ/නියෝග ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීම.
- වාර්ෂික වාර්තාවට අනුලක්ෂ කිරීම සඳහා කමිටුවේ ඥායක ගැනීම් පිළිබඳ වාර්තාව සකස් කිරීම.

සාමාජිකයාගේ නම	තනතුර හා සුදුසුකම්
අ) මණ්ඩලයෙන් පත් කරන ලද සාමාජිකයන්	
1. ආර්.නෙවුන්චේලියන් මහතා (සභාපති)	සැලසුම් අධ්‍යක්ෂක දිස්ත්‍රික් සැලසුම් ලේකම් කාර්යාලය මඩකලපුව
2. ජෝසප් මේරි පියතුමා	අධ්‍යක්ෂක මැන්රෙස රවුට් හවුස්, මඩකලපුව
3. කේ.මජේසන් මහතා	අමතර ලේකම් ආහික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය

ආ) නිල බලයෙන් පැමිණෙන සාමාජිකයන්	
වි.විජයතුමාරි මහතා	නියෝජ්‍ය ලේඛකාධිකාරී
4. එස්.තිරුවරුච්චේල්වන් මහතා	වැඩ බලන සහකාර අභ්‍යන්තර විගණක
ඇ) නිරීක්ෂකයන්	
5. බී ඒ ජේරාස් මහතා	විගණන අධිකාරී / නැව්වි
6. එම්.ජේ.ආර්.බෝගම්බු මහතා	අභ්‍යන්තර විගණක, විවිච්ඡේදකය
ඉ) ආරාධිත	
7. එම්.කේ.ඩී.ලක්මලි මහත්මිය	ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරී

3. රැස්වීම්

රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක: පීර්ඩ්/31, අනුව කමිටුව වසරකට අවම වශයෙන් 4 වතාවක් රැස්විය යුතුය. සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ කමිටුව 4 වතාවක් රැස් විය. රැස්වීම් පිළිබඳ විස්තර පහත දැක්වේ.

	රැස්වීම් අංකය	රැස්වූ දිනය
1	19 වන	18.02.2017
2	20 වන	30.06.2017
3	21 වන	30.09.2017
4	22 වන	02.12.2017

4. වසර තුළදී වූ ක්‍රියාකාරකම්:

කමිටුවේ නිර්දේශ අනුමත කිරීම් සඳහාත් අවශ්‍ය කටයුතු කිරීම් සඳහාත් ආයතනයේ පාලක මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. සමාලෝචිත වර්ෂයේදී පහත සඳහන් ක්‍රියාකටයුතු කමිටුව විසින් සිදු කරන ලදී.

(අ) අභ්‍යන්තර විගණනය

- අභ්‍යන්තර විගණන සැලැස්ම හා වැඩසටහන් නිර්දේශ කිරීම් සහ අධීක්ෂණය කිරීම්
කමිටුව විසින් 2017 වසර සඳහා වූ විගණන සැලැස්ම හා වැඩසටහන් නිර්දේශ කළ අතර අවුරුද්ද පුරා එහි තත්ත්වය ගැනද නිරීක්ෂණය කරනු ලැබිණ.
- අභ්‍යන්තර විගණන කටයුතු සමාලෝචනය කිරීම් හා අධීක්ෂණය කිරීම්
අභ්‍යන්තර විගණකගේ වාර්තා, යොමු සටහන් සහ විමසුම් කමිටුව විසින් සමාලෝචනය කර එහි පෙන්නුම් කළ දෝෂ නිවැරදි කිරීම් සඳහා අවශ්‍ය නිර්දේශ හා උපදෙස් පරිපාලනයට ලබා දෙන ලදී.

(ආ) වාර්ෂික වාර්තාව හා වාර්ෂික ගිණුම්

සමාලෝචනයට භාජනය වූ වර්ෂය සඳහා වාර්ෂික වාර්තා පිළියෙළ කිරීමේ ප්‍රගතිය කමිටුව විසින් නිරීක්ෂණය කරනු ලැබූ අතර එය කාලානුරූපව ඉදිරිපත් කිරීමද තහවුරු කළ යුතුය. එමෙන්ම ආයතනයේ ගිණුම් පිළිබඳව වාර්ෂික ප්‍රකාශන පිළියෙළ කිරීම හා ඉදිරිපත් කිරීමද එපරිදිම කටයුතු කළ යුතුව තිබුණි.

(ඇ) බාහිර විගණනය

බාහිර විගණකවරුන් විසින් සමාලෝචනය කරන ලද වර්ෂය සඳහා අදාළ නීති හා රෙගුලාසිවලට අනුකූලවීමේ තත්ත්වය මත ඉදිරිපත් කරන ලද විගණන විමසුම් හා වාර්ෂික වාර්තා කමිටුව විසින් සමාලෝචනය කරනු ලැබිණි.

(ඈ) අභ්‍යන්තර පාලන පද්ධතිය සමාලෝචනය හා අධීක්ෂණය කිරීම

- වාර්ෂික විශ්ලේෂණය හා ස්ථාවර වත්කම් ලේඛණය
ආයතනයේ වාර්ෂික සමීක්ෂණ මණ්ඩලය කාලානුරූපව අවසන් කිරීම සඳහා එහි ප්‍රගතිය කමිටුව විසින් අඛණ්ඩව සමාලෝචනය කර අධීක්ෂණය කරනු ලැබිණි. තවද ස්ථාවර වත්කම් මූදුනාංග නිම කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සපයා අධීක්ෂණය කරන ලදී.
- නිරවුල් නොකරන ලද අත්තිකාරම් හා ණය ආපසු අයකර ගැනීම
අත්තිකාරම් හා ණය_ආපසු අයකර ගැනීමේ ක්‍රියාවලිය ගැන කමිටුව සැලකිලිමත් වූ අතර සමාලෝචිත වසරේ නිරවුල් කිරීමේ ක්‍රියාවලිය සමීපව අධීක්ෂණය කරනු ලැබිණි. තවද නිරවුල් නොකරන ලද අත්තිකාරම් නිරවුල් කිරීම සඳහා නිසි අභ්‍යන්තර පාලනය පවත්වා ගෙන යාමට හැකිවන පරිදි කමිටුව විසින් අවශ්‍ය නිර්දේශ සපයන ලදී.
- වියදම් ප්‍රකාශය
කමිටුව අඛණ්ඩව සමාලෝචනය කළ අතර වියදම්වල ප්‍රගතිය අධීක්ෂණය කර සටහන් කරන ලදී.
 - අධ්‍යයන පර්යේෂණ, ප්‍රකාශන සහ ශිෂ්‍ය ශිල්පීය පුහුණු පාඨමාලා හා වෘත්තීය මාර්ගෝපදේශණ වැඩසටහන් නිසි පරිදි උපයෝජනය කර නොතිබූ අතර ආයතනය තුළ අධ්‍යයන අකාශ්‍ය්‍ය්‍යමකතාවය විදහා දක්වයි.
 - ක්‍රියා පිළිවෙළ පරීක්ෂා කර ආයතනයේ මූල්‍ය කාර්ය සාධනය මූල්‍ය සැලැස්ම අනුව මෙහෙයවීම් වග බලා ගැනීමට කමිටුව විසින් යෝජනා කරන ලදී.

(ඉ) සායුක්ත සැලැස්ම හා ප්‍රධාන සැලැස්ම

සායුක්ත සැලැස්ම හා ප්‍රධාන සැලැස්ම ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙළ කිරීමේ ප්‍රගතිය කමිටුව විසින් අඛණ්ඩව සමාලෝචනය කර අධීක්ෂණය කරන ලද අතර එපරිදිම ඒවා කාලවේලාවට ඉදිරිපත් කිරීමටද ක්‍රියා කළ යුතුව ඇත.

5. නිර්ගමණය

කමිටු සාමාජිකයින්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය හා අයතනයේ යහපාලනය කෙරෙහි ඔවුන්ගේ කැපවීම පිළිබඳව විගණන කමිටුව සැහිමකට පත් විය. වැඩ බලන සහකාර අභ්‍යන්තර විගණක, කමිටුවේ ලේකම්වරයා ලෙස නම් කාර්ය භාරය ඉටු කරන බවට කමිටුවට හැඟුණි. කමිටුව විසින් කරන ලද නිර්දේශයන්වලට අනුව ගනු ලැබූ ක්‍රියාමාර්ග හා ඒවායේ ප්‍රගතිය පිළිබඳව කමිටුව සැහිමට පත් විය.

සභාපති

විගණන කමිටුව

ස්වාමී විප්ලවනන්ද ඥාන්දර්ශ අධ්‍යයන අයතනය

ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලය

02.12.2017



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No. }

ENP/BT/C/SVIAS/01/2017/05

ඔබේ අංකය
உமது இல.
Your No. }

දිනය
திகதி
Date }

04 December 2018


Director,

Swami Vipulananda Institute of Aesthetic Studies

Report of the Auditor General on the Financial Statements of the Swami Vipulananda Institute of Aesthetic Studies (SVIAS) for the year ended 31 December 2017 in terms of Sub - Section 108(1) of the Universities Act, No.16 of 1978.

Reference to my letter of even number dated 05 October 2018 on the above subject.

02. The above mentioned report is sent herewith.


E.A.G. Ananda

Deputy Auditor General

For Auditor General

- Copies :
1. Secretary - Ministry of Finance and Economic Affairs
 2. Secretary - Ministry of Higher Education and Cultural Affairs
 3. Chairman - University Grant Commission



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No. }

විවර්ණ/බිට්/සි/එස්වීඅයිඑස්එස්
/01/2017/05

ඔබේ අංකය
உமது இல.
Your No. }

දිනය
திகதி
Date }

2018 ඔක්තෝබර් 05 දින

අධ්‍යක්ෂ,

සෞන්දර්ය අධ්‍යයනය පිළිබඳ ස්වාමි විපුලානන්ද ආයතනය

සෞන්දර්ය අධ්‍යයනය පිළිබඳ ස්වාමි විපුලානන්ද ආයතනයේ (SVIAS) 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 108(1) උපවගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව.

සෞන්දර්ය අධ්‍යයනය පිළිබඳ ස්වාමි විපුලානන්ද ආයතනයේ ("ආයතනය") 2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 107(5) උප වගන්තිය සහ 108 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්ව විද්‍යාල පනතේ 108(1) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළ වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටිත්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණනයේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම් පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මූල්‍ය ප්‍රකාශනවලින්, 2017 දෙසැම්බර් 31 දිනට සෞන්දර්ය අධ්‍යයනය පිළිබඳ ස්වාමි විපුලානන්ද ආයතනයේ (SVIAS) මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ගිණුම්කරණ අඩුපාඩු

හිටපු ගබඩා භාරකරුවකුගේ රාජකාරී අත්හිටුවීම් සම්බන්ධයෙන් නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් හා රු.මිලියන 1 ක වන්දි ආයතනයෙන් ලබා ගැනීම සඳහාත් සිහු විසින් කම්කරු අධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණි. කෙසේ වුවද, මෙම කරුණ සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීමට ආයතනය අපොහොසත් වී තිබුණි.

2.3 ලැබිය යුතු ගිණුම්

සේවය තහනම් කරනු ලැබූ හා මියගිය සේවකයන් 07 දෙනෙකුගෙන් අයවිය යුතු එකතුව රු.625,015 ක් වූ සේවක ණය සේෂ අයකර ගැනීමට හෝ ගිණුම්වලින් ලියා හැරීමට කටයුතු කිරීමෙන් තොරව වර්ෂ 05 කට වැඩි කාලයක් ගිණුම්වල පැවතුණි.

2.4 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම අවස්ථා නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම
(අ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන ආයතන සඳහා ආයතන සංග්‍රහයේ IX පරිච්ඡේදයේ 4.3 හා 4.4 වගන්ති	අතිකාල දීමනා ගෙවීම් සඳහා දක්වා ඇති පරිදි වෙනම ලේඛනයක් ආයතනය විසින් පවත්වා නොතිබුණි.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය	
මුදල් රෙගුලාසි 880	ආයතනයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය ලේඛකාධිකාරී, ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරී, සහකාර මූල්‍යාධිකාරී හා ගබඩා භාරකරුවන් ඇප තැන්පතු ලබාගෙන නොතිබුණි.
මුදල් රෙගුලාසි 371	ලබාගන්නා ලද තත්-කාර්ය අතුරු අග්‍රිම අදාළ කාර්යය නිම කළ වහාම පිය විය යුතු වුවද, එකතුව රු.946,665 ක් වූ එවැනි අග්‍රිම 21 ක් දින 12 සිට දින 188 දක්වා වූ කාල පරාසයක ප්‍රමාදයකින් පසුව නිරවුල් කර තිබුණි.
(ඇ) 2015 ජූලි 14 දිනැති අංක 03/2015 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය	උප අග්‍රිම මූල්‍ය වර්ෂයේ දෙසැම්බර් 31 ට පෙර නිරවුල් කළ යුතු වුවද, රු.43,225 ක් වූ උප අග්‍රිම 03 ක් දක්වා ඇති පරිදි 2017 දෙසැම්බර් 31 දිනට නිරවුල් කර නොතිබුණි.

(ඇ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ

4.2.1 (ආ) සහ (ඉ) මාර්ගෝපදේශය

(i) අවම වශයෙන් වර්ෂ 03 ක කාල පරිච්ඡේදයක් සඳහා අපේක්ෂිත ප්‍රසම්පාදන කාර්යයන් ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මේ ලැයිස්තුගත කළ යුතු වුවද, එවැනි ආකාරයකින් ප්‍රසම්පාදන සැලැස්ම පිළියෙල කර නොතිබුණි.

(ii) රු.මිලියන 6.46 ක් වටිනා ප්‍රතිසංස්කරණ කාර්යයන් 2 ක් 2017 වර්ෂයේ ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මට ඇතුළත් කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා ආයතනයේ මෙහෙයුම්වලින් වූ ප්‍රතිඵලය රු.4,637,623 ක ශුද්ධ උනන්දුවක් වූ අතර ඊට ප්‍රතිරූපව ඉකුත් වර්ෂයේ ශුද්ධ අතිරික්තය රු.6,486,866 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය තුළ මූල්‍ය ප්‍රතිඵලයේ රු.11,124,489 ක පිරිහීමක් දැක්වුණි. පුද්ගලික පඩිනඩි හා ගිවිසුම්ගත සේවා රු.30,487,533 කින් වැඩිවීම මෙම පිරිහීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

සමාලෝචිත වර්ෂය සඳහා ශුද්ධ උනන්දුව රු.4,637,623 ක් වුවද, පුද්ගලික පඩිනඩි, රජයට ගෙවන ලද බදු හා සමාලෝචිත වර්ෂය සඳහා ක්ෂය සැලකිල්ලට ගැනීමෙන් පසු ආයතනයේ අගය එකතු කිරීම රු.145,980,620 ක් විය. තවද, ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය තුළ ආයතනයෙන් රටට වූ දායකය රු.15,955,700 කින් වර්ධනය වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) විගණනයට ලැබුණු තොරතුරු අනුව, සිසුන් බඳවා ගැනීම පිළිබඳව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පවත්වාගෙන යනු ලැබූ වාර්තා හා ආයතනයේ වාර්තා අතර වෙනසක් නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.

අධ්‍යයන වර්ෂය	බඳවා ගැනීමට යෝජිත සිසුන් සංඛ්‍යාව	බඳවා ගත් සිසුන් සංඛ්‍යාව		වෙනස
		ආයතනයට අනුව	විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අනුව	
2014/2015	230	208	229	21
2015/2016	230	189	211	22
2016/2017	230	208	225	17

නිවැරදි තොරතුරු පවත්වා නොගැනීම හේතුවෙන් හා මෙම ආයතන දෙක අතර විධිමත් හා නිරවද්‍ය සම්බන්ධීකරණ ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් සිසුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී එය අහිතකර අන්දමින් බලපා තිබුණි.

- (ආ) ආයතනයක් විසින් පවත්වන පර්යේෂණ එම ආයතනයේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා උපකාරී වන අතර එසේම ජාතික ආර්ථිකයට විශාල දායකයක් එයින් සැපයෙනු ඇත. එබැවින් පර්යේෂණ පැවැත්වීම සඳහා අධ්‍යයන කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු වෙනුවෙන් ආයතනය විසින් රු.587,286 ක මුදලක් වෙන්කර තිබුණි. කෙසේ වුවද ඔවුන්ගේ පර්යේෂණ යෝජනා 2018 සැප්තැම්බර් 27 විගණන දිනය වන විටත් ඔවුන් විසින් ඉදිරිපත් කර නොතිබුණි.

(ඇ) විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයන්

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2015 නොවැම්බර් 17 දිනැති අංක 15/2015 දරන ආයතන චක්‍රලේඛය අනුව, අභ්‍යන්තර සිසුන් සඳහා පවත්වන ලද විභාගවල ප්‍රතිඵල මාස 03 ක් ඇතුළත නිකුත් කළ යුතුය. කෙසේ වුවද, 2012/2013 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් ආයතනයේ පවත්වන ලද අවසාන විභාග සඳහා ප්‍රතිඵල මාස 06 ක ප්‍රමාදයකින් පසුව නිකුත් කර තිබුණි. විභාග සමත් වීමෙන් පසු සිසුන්ට රැකියා අවස්ථා ලබා ගැනීමේදී මෙම පරිචය අහිතකර ලෙස බලපා තිබුණි.

4.2 කළමනාකරණ කාර්යයන්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් නිලධාරීන් නිදහසෙන්, ඔවුන්ගේ බැඳුම්කර වටිනාකම වශයෙන් රු.7,951,181 ක මුදලක් වර්ෂ 1 කට වැඩි කාලයක් තිහ තිට පැවතුණි. කෙසේ වුවද, ඔවුන්ගෙන් වලංගු ඇපකරයන් ලබා නොගැනීම හේතුවෙන් එම තිහ ණේෂයන් අයකර ගැනීමට ආයතනයට නොහැකි වී තිබුණි.

(ආ) 2009 අප්‍රේල් 16 දිනැති අංක 9/2009 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව, නිලධාරීන් සංඛ්‍යාව 25 ට වැඩි වන්නේ නම් ඔවුන්ගේ පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සටහන් ස්කෑනර් යන්ත්‍ර භාවිතා කළ යුතුය. ආයතනයට නිලධාරීන් 94 දෙනෙක් අනුයුක්ත කර සිටියද, ආයතනය විසින් ඇඟිලි සටහන් ස්කෑනර් යන්ත්‍ර භාවිතා කර නොතිබුණි.

(ඇ) අනාධාරයක කාර්ය මණ්ඩලයේ නිවාඩු ලේඛනය විධිමත්ව පවත්වා නොතිබූ අතර අදාළ විධායක නිලධාරියා විසින් අධීක්ෂණය කර නොතිබුණි.

4.3 සේවක පරිපාලනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) දායක හා තාක්ෂණික කලා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කටිකාවාර්ය හා පරිවාස කටිකාවාර්ය තනතුරු 2013 වර්ෂයේ සිට පුරප්පාඩු වී පැවතුණි. කෙසේ වුවද, මෙම දෙපාර්තමේන්තුව විසින් තාවකාලික සහාය කටිකාවාර්යවරු හා බාහිර කටිකාවාර්යවරු මගින් අධ්‍යයන කටයුතු පවත්වා ගනිමින් තිබුණි. මෙම තත්ත්වය සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බලපා තිබුණද, ආයතනය විසින් 2018 සැප්තැම්බර් 27 විගණන දිනය වන විටත් එම පුරප්පාඩු පුරවා නොතිබුණි.

(ආ) ගබඩා භාරකරු තනතුර 2012 ජූලි 02 දින සිට පුරප්පාඩු වී පැවතුණි. කෙසේ වුවද, එම තනතුර සඳහා ස්ථිර නිලධාරියෙකු පත් කිරීමට කටයුතු කිරීමෙන් තොරව ඉහත තනතුරු සඳහා අදාළ රාජකාරි වැඩ බැලීමේ පදනම මත නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ගබඩා භාරකරු මගින් සිදුකර ගෙන තිබුණි.

5. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

ක්‍රියාකාරී සැලැස්ම

ආයතනය විසින් 2017 වර්ෂය සඳහා පිළියෙල කරන ලද ක්‍රියාකාරී සැලැස්මේ 2014 පෙබරවාරි 17 දිනැති අංක 01/2014 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ 4 ඡේදය ප්‍රකාරව යාවත්කාලීන කරන ලද සංවිධාන ව්‍යුහය, අනුමත හා තර්ජන කාර්ය මණ්ඩලය හා අභ්‍යන්තර විගණන සැලැස්ම යනාදී තොරතුරු ඇතුළත් කර නොතිබුණි.

6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ අවධානයට වරින් වර යොමු කරන ලදී. පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු වේ.

<u>පද්ධති හා පාලන ක්ෂේත්‍ර</u>	<u>නිරීක්ෂණ</u>
(අ) සේවක පරිපාලනය	පුරප්පාඩු පිරවීම සඳහා පියවර නොගැනීම.
(ආ) ලැබිය යුතු ගිණුම්	දිගුකාලීන හිඟ ශේෂ අයකර ගැනීමට කටයුතු නොකිරීම.
(ඇ) විභාග ප්‍රතිඵල නිකුත් කිරීම	විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී ප්‍රමාදයන්

අ/ක එච්. එම්. ගාමිණී විජේසිංහ
 විගණකාධිපති

එච්.එම්.ගාමිණී විජේසිංහ
 විගණකාධිපති



1978 අංක: 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 108 (1) උප වගන්තිය අනුව 2017 දෙසැම්බර් 31 දින අවසන් වූ වර්ෂය සඳහා ස්වාමි විප්ලානන්ද සෞන්දර්යය අධ්‍යයන අයතනයේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳව විගණකාධිපතිගේ වාර්තාවට කළමණාකරණ ප්‍රතිචාර

විගණන පේද යොමුව	නිරීක්ෂණය
1.2 මූල්‍ය ප්‍රකාශන සඳහා කළමණාකාරිත්ව වගකීම්	
මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි පෝතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමණාකරණයේ වගකීම වේ.	සටහන් කර ඇත.
1.3 විගණකාධිපතිගේ වගකීම්	
මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රේෂ්ඨ විගණන ආයතනවල ජ්‍යෙෂ්ඨතර විගණන ප්‍රමිතියට (ISSAI 1000 - 1810) හා ශ්‍රී ලංකා විගණන ප්‍රමිතියට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. අවාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි. මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළ වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටිත්ව වංචා හෝ වැරදි පෝතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණනයේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස්	

	තොකරියා කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත්වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක: 38 දරණ මුදල් පණතේ 13 වගන්තියේ (3) සහ (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.	
2. මූල්‍ය ප්‍රකාශනය		
2.1 මතය		
	මූල්‍ය ප්‍රකාශනවලින් 2017 දෙසැම්බර් 31 දිනට ස්වෘමි විප්ලානන්ද ඥානදර්ශ අධ්‍යයනය (SVIAS) පිළිබඳ මූල්‍ය තත්ත්වය සහ ඒදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය සහ මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.	
2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස්		
2.2.1 ගිණුම්කරණ අඩුපාඩු		
	හිටපු ගබඩා භාරකරු තමාගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා කම්කරු විනිශ්චය සහභාගි නවු පැවරී ඇති අතර ආයතනයෙන් මිලියන 1 ක් වන්දි ඉල්ලා සිටියි. කෙසේ වෙතත් සමාලෝචනයට භාජනය වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශයේ මෙම සිද්ධිය අනාවරණය ප්‍රකාශයේ මෙම සිද්ධිය අනාවරණය කිරීමට ආයතනය අසමත් විය.	පිළිගෙන ගෙන ඇත. වත්මන් මූල්‍ය ප්‍රකාශනයෙහි මෙය ඇතුළත් කරනු ලැබේ.
2.3 ලැබිය යුතු ගිණුම්		
	තැව තහනම් කළ හා මියගිය සේවකයින් 07 දෙනෙකුගෙන් ලැබිය යුතු සේවක ණය ශේෂය වන රු. 625,015 ක මුදලක් 05 වසරකට අධික කාලයක් ගිණුමේ රැඳී පවතින අතර එම මුදල අයකර ගැනීම හෝ කළ හැරීම සම්බන්ධයෙන් කටයුතු නොකරන ලදී.	පිළිගෙන ඇත. කාර්ය මණ්ඩලයෙන් ඔවුන්ගේ ඇපකරුවන් සහ ඔවුන්ගේ අර්ථ සාධක අරමුදලෙන් එම හිඟ මුදල් අංශු අයකර ගැනීමට කටයුතු කරමින් සිටියි.

2.4 නීති රීති රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම පහත සඳහන් නීති රීති, රෙගුලාසිවලට අනුකූල නොවීම නිරීක්ෂණය විය.		
ii	නීති, රීති, රෙගුලාසි අදියර යොමුව	අනුකූල නොවීම
	අ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහ උසස් අධ්‍යාපන ආයතන සංග්‍රහයේ IX වන පරිච්ඡේදයේ 4.3 හා 4.4 වගන්ති.	ඉල්ලන ලද පරිදි අතිකාල ගෙවීම් සඳහා අයතනය විසින් වෙනමම ලේඛණයක් නඩත්තු කර නොමැත.
	ආ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය මුදල් රෙගුලාසි 880	අයතනයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය ලේඛකාධිකාරී, ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරී, සහකාර මූල්‍යාධිකාරී, ගබඩා භාරකරු සහ රියදුරු දෙදෙනෙකු විසින් ඇප තැන්පතු ලබාගෙන තෙතිබුණි.
	මුදල් රෙගුලාසි 371	අදාළ කාර්යය අවසන් කිරීමෙන් පසුව තත්කාර්ය උප අත්මුදල් වහාම පියවිය යුතු වුවද, දින 12 සිට දින 188 දක්වා වූ කාලයක ප්‍රමාදයකින් පසුව එවැනි 21 ක තත්කාර්ය උප අත් මුදලක එකතුවක් වූ රු. 946,665 ක් නිරවුල් කරන ලදී.
	ඇ. අංක: 03/2015 හා 2015 ජූලි 14 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛය	මූල්‍ය වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පෙර උප අත්මුදල් නිරවුල් කළ යුතුය. කෙසේ වුවද ඉල්ලුම් කළ පරිදි 2017 දෙසැම්බර් මස 31 දිනට රුපියල් 43,225 ක් වරිකා 03 උප අත්මුදල් නිරවුල් කර නොමැත.
	ඇ. රජයේ ප්‍රසම්පාදන	(i) කෙසේ වෙතත් අවම වශයෙන් වසර 3
		වෙනමම අතිකාල ලේඛණ පවත්වාගෙන යාම සඳහා දැනටමත් පියවර ගෙන ඇත.
		විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව සහ අනෙකුත් විශ්ව විද්‍යාල සමඟ අප පරීක්ෂා කර බැලූ අතර ආරක්ෂිත තැන්පතු ලබා ගැනීම වැනි පුරුද්දක් නොමැති බව සොයා ගන්නා ලදී.
		නියමිත කාල සීමාව තුළ බේරුම්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමට කටයුතු කර ඇත.
		නිරවුල් නොකරන ලද අත්තිකාරම් රුපියල් 16,500.00 ජනවාරි මස 2018 දී කාර්ය මණ්ඩල වැටුපෙන් අය කළ අතර ශේෂය ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයෙන් අයකර ගත යුතුය.
		2018 සිට 2020 දක්වා වසර

	අංක: 4.2.1 දරණ මාර්ගෝපදේශණ (ආ) හා (ඉ) උපදෙස්	ක් සඳහා අපේක්ෂිත ලැයිස්තු ගත කළ යුතු ක්‍රියාකාරකම් ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මෙහි එසේ පිළියෙළ කර නොතිබුණි. (ii) 2017 වසර සඳහා ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මෙහි ඇතුළත් කළ යුතු රුපියල් මිලියන 6.46 ක් වටිනා අළුත් වැඩ සහ කළ යුතු වැඩ 2 ක් ඇතුළත් කර නොමැත.	03 ක් සඳහා ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීම සඳහා කටයුතු කර ඇත. ඇතුළත් කර ඇත. ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්ම යාවත්කාලීන කිරීමට කටයුතු කරනු ලැබේ.
3. මූල්‍ය සමාලෝචන			
3.1 මූල්‍ය ප්‍රතිඵල ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශයන්ට අනුව, සමාලෝචිත වර්ෂය සඳහා ආයතනයේ මෙහෙයුම් කටයුතු පේතුමා රු. 4, 637, 623.00 ශුද්ධ උණුකාවයක් වූ අතර ඊට අනුරූපව පූර්ව වසර සඳහා රු.6, 486, 866.00 ක් ශුද්ධ අතිරික්තයක්ව පවතී. එය පේතුකොටගෙන සමාලෝචිත වසරේ මූල්‍ය ප්‍රතිඵලවල පූර්ව වසර හා සැසඳූ කළ මෙම වසරේ රුපියල් 11, 124, 489.00 ක පිරිහීමක් දැක්වුණි. රු. 30, 487, 533.00 කින් පුද්ගල පවිත්‍ර ජීවිත කොන්ත්‍රාත් සේවාවන් වැඩිවීම මේකී පිරිහීමට ප්‍රධානතම හේතුවක් විය. සමාලෝචිත වසර සඳහා ශුද්ධ උණුකාවය රු. 4, 637, 623.00 වුවද පුද්ගල පවිත්‍ර රුහුණ ගෙවන ලද බදු හා සමාලෝචිත වසර සඳහා ක්ෂය සැලකිල්ලට ගැනීමෙන් පසු ආයතනයේ අගය එකතු කිරීම රු. 145,980,620.00 ක් විය. නවද, පෙර වසරට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය තුළ ආයතනය විසින් ඊට වෙනුවෙන් කරන ලද දායකය රු.15, 955, 700.00 වැඩිවී තිබුණි.		සමහරක් කර ඇත.	

4. මෙහෙයුම් සමාලෝචනය				
4.1. කාර්ය සාධනය				
පහත සඳහන් නිරීක්ෂණයන් දක්වනු ලැබේ.				
(අ)	විගණනය සඳහා ලබා දුන් තොරතුරුවලට අනුව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව සහ ආයතනය විසින් අවත්වාගෙන යනු ලබන සිසුන්ගේ ප්‍රවේශ සම්බන්ධයෙන් වූ විස්තර වෙනස් වී ඇති බව නිරීක්ෂණය විය. විස්තර පහත සඳහන් වේ.			
	අධ්‍යයන වර්ෂය	ලියාපදිංචි කළ යුතු සිසුන් සංඛ්‍යාව	ලියාපදිංචි වූ සිසුන් සංඛ්‍යාව	
			ආයතනය අනුව	විශ්ව විද්‍යාල කොමිසම් සභාව අනුව
	2014/2015	230	208	229
	2015/2016	230	189	211
	2016/2017	230	208	225
				(21)
				(22)
				(17)
(ආ)	නිවැරදි තොරතුරු නොසලකා හැරීමෙන් සහ ආයතන දෙක අතර නිසි හා නිවැරදි සම්බන්ධීකරණ පද්ධතියක් නොමැති වීම නිසා ශිෂ්‍යයන් ලියාපදිංචි කිරීමේදී තීරණාත්මක බලපෑමක් ඇති විය. ආයතනයක් විසින් සිදුකරනු ලබන පර්යේෂණ පැවැත්වීම එම ආයතනයෙහි ප්‍රමිතිය ඉහළ නංවාලීමට උපකාරී වන අතර ජාතික ආර්ථිකයටද විශාල දායකත්වයක් ලබා දෙනු ඇත. එබැවින් ආයතනය විසින් අධ්‍යයන කාර්ය මණ්ඩල 4 ක් සඳහා පර්යේෂණ පැවැත්වීමට රු.587,286 ක් වෙන් කරන ලදී. තෙසේ වුවද, 2018 සැප්තැම්බර් 27 වන දින විගණනය කළ දිනය දක්වා ඔවුන්ගේ පර්යේෂණ යෝජනා ඉදිරිපත් නොකරන ලදී.			
	ඵභාගවල ප්‍රතිඵල නිදහස් කිරීමෙහි ප්‍රමාදයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ 2015 අංක: 17 දරණ ආයතනික චක්‍රලේඛයට අනුව අභ්‍යන්තර සිසුන් සඳහා පවත්වනු ලබන විභාගවල ප්‍රතිඵල මාස තුනක් ඇතුළත නිදහස් කළ යුතුය. කෙසේවෙතත්, 2012/2013 අධ්‍යයන වර්ෂය සඳහා අවත්වන ලද			
(ඇ)	ආයතනයට සම්පූර්ණයෙන්ම සිසුන් 230 දෙනෙකුට පහසුකම් සැලසිය හැකි අතර ඒ බව විශ්ව විද්‍යාල ආයතනය විසින් සම්පූර්ණයෙන්ම සිසුන් 230 දෙනෙකුට පහසුකම් සැලසීමට හැකිවන අතර ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව වෙත දැනුම් දෙන ලදී. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව සිසුන්ගේ ප්‍රවේශ ප්‍රතිපත්තිය අනුව වෙන් කරනු ලැබේ. ඉන්පසුව ශිෂ්‍යයන් වෙතත් ආයතනවලට මාරු කිරීම පුරප්පාඩු පිරවීමකින් තොරව වෙන් ආයතනවලට මාරු කර යවා ඇති අතර සමහර අවස්ථාවලදී සිසුන් විවධ හේතූන් නිසා ආයතනය හා ලියාපදිංචි කරද නොමැත.			
	කාර්ය මණ්ඩලය ඔවුන්ගේ පර්යේෂණ ක්‍රියාකාරීත්වයන් ගැන ප්‍රගති වාර්තා ඉදිරිපත් කරන ලද පර්යේෂණ කමිටුව විසින් නිර්දේශ කර එම ප්‍රගති වාර්තා පිළිගෙන ඇත.			
(ඈ)	අනෙකුත් විශ්ව විද්‍යාලවල බාහිර පරීක්ෂකයින් විසින් ලකුණු කිරීම් හා ඉදිරිපත් කිරීම් අවසන් නොකිරීම හේතුවෙන් ප්‍රමාදවීම් සිදුවිය. ලකුණු කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට හා කලට වේලාවට ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගෙන ඇත.			

	විභාගවල ප්‍රතිඵල මාස 6 ක ප්‍රමාදයකින් පසුව නිදහස් කරන ලදී. මෙම පුරුද්ද පේතුවෙන් සමත්වී පිටතට ගිය සිසුන්ගේ රුකියා අවස්ථාවන් බෙහෙවින්ම බලපා ඇත.	
කළමනාකරණ ක්‍රියාකාරකම්		
පහත සඳහන් නිරීක්ෂණයන් දක්වනු ලැබේ.		
(අ)	රු. 7, 951, 181 ක් වසර තුනකට වැඩි කාලයක් තම නිලධාරීන්ගේ ගිවිසුම් උල්ලංඝනය කිරීමේ බැඳුම්කර වටිනාකමක් ලෙස නිලධාරීන් 03 දෙනෙකුගෙන් හිඟව තිබුණි. කෙසේ වුවද වලංගු සුරුකුම්පත් ලබා නොගැනීමෙන් එම හිඟ මුදල් අපසු අයකර ගැනීමට අයතනයට නොහැකි විය.	මවුන්ගේ විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදල්වල ගේෂ්ට්‍ර පවත්නා සාමාජික මුදල්වලින් අපසු අය කර ගැනීම සඳහා කටයුතු යොදා ඇත ඇත.
(ආ)	2009 අප්‍රේල් 16 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක: 9/2009 අනුව, නිලධාරීන්ගේ පැමිණීම හා පිටවීම වාර්තා කිරීම සඳහා නිලධාරීන්ගේ සංඛ්‍යාව 25 ඉක්මවා ඇත්නම්, ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළ යුතුය. කෙසේ වුවද අයතනයට අනුයුක්ත කර සිටි නිලධාරීන් 94 ක් සිටියදී අයතනය විසින් ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කර නොමැත.	විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදල්වලින් නිරවුල් කිරීමෙන් අනතුරුව ගෙවීම් ගේෂ්ට්‍ර අයකර ගැනීම සඳහා මවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇත.
(ඇ)	අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිවාඩු ලේඛණය නිසි ලෙස පවත්වා ගෙන යාම හා අධීක්ෂණය කිරීම අදාළ විධායක නිලධාරියා විසින් නොසලකා හැර ඇත.	ස්වෘතී විප්ලවකාන්ද සෞන්දර්ය අයතනයෙහි ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමට දැන් පියවර ගෙන ඇත.
		එය නිවැරදි කර ඇත.
4.3 පිරිස් පරිපාලනය		
පහත සඳහන් නිරීක්ෂණයන් දක්වනු ලැබේ.		
(a)	2013 වසරේ සිට දෘෂ්‍ය හා තාක්ෂණික කලා අධ්‍යාපනයෙන් ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කලාකරුවන් තනතුරු සහ පරිවෘත්ත කලාකරුවන් ධුර පුරප්පාටුගතව පවතී. කෙසේ වෙතත් මෙම දෙපාර්තමේන්තුවේ තාවකාලික සහකාර	පුරප්පාටු දැන් පුරවා ඇති අතර පවතින පුරප්පාටු 02 පිරවීම සඳහා තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුවේ.

	කම්කාරියවරුන් හා බාහිර කම්කාරියවරුන් මගින් අධ්‍යයන කටයුතු සිදු කෙරුණි. සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට මෙම තත්ත්වය බලපා තිබුණද 2018 සැප්තැම්බර් මස 27 විගණය සිදුකළ දිනය දක්වා පුරප්පාටු පිරවීම සඳහා අයත්තය විසින් කටයුතු කර නොමැත.	
(b)	2012 ජූලි මස 02 වන දින සිට ගබඩා භාරකරු තනතුර පුරප්පාටුගතවී පවතී. කෙසේ වෙතත් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ගබඩා භාරකරු වැඩ බලන පදනමක් මත රාජකාරි ඉටු කර ඇති අතර ඉහත තනතුර සඳහා ස්ථිර නිලධාරියෙකු අත් කිරීමට සඳහා කටයුතු කර නොමැත.	ස්වාමී විප්ලානන්ද ජයරත්න අයත්තයෙහිගබඩා භාරකරුවෙකු අත් කර ඇත.
5. ගිණුම් කටයුතු ආවය සහ යහපාලනය		
5.1 ක්‍රියාකාරී සැලසුම		
(a)	2017 වසර සඳහා අයත්තය විසින් සකස් කරන ලද ක්‍රියාකාරී සැලැස්ම 2014 පෙබරවාරි 17 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක: 01/2014 හි 4 වන වගන්තියට අනුව යාවත්කාලීන වූ සංවිධානාත්මක ව්‍යුහය, අනුමත හා සැබෑ සේවක සංඛ්‍යාව සහ අභ්‍යන්තර විගණන සැලැස්ම වැනි තොරතුරු ඇතුළත් කර නොමැත.	

06. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය කරන ලද පද්ධතියේ හා පාලනවල අඩුපාඩුකම් ගැන අයතනයේ අධ්‍යක්ෂක වෙත වරින් වර දැනුම් දී ඇත. පද්ධති පාලනයේ පහත දැක්වෙන තෙපත්‍ර සම්බන්ධයෙන් විශේෂ අවධානයක් අවශ්‍යවේ.		
පද්ධති හා පාලන ක්ෂේත්‍ර	නිරීක්ෂණ	
අ. පිරිස් කළමනාකරණය	පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු කිරීමට අසමත්වීම.	
ආ. ලැබිය යුතු ගිණුම්	දිගුකාලීන ණය නැවත අයකර ගැනීමට කටයුතු කිරීමට අසමත්වීම.	
ඇ. විභාග ප්‍රච්ඡේද නිකුත් කිරීම	විභාග ප්‍රච්ඡේද නිකුත් කිරීම ප්‍රමාදය.	ඇ. පිළිගන්නා ලදී. නව පුරවත් ප්‍රමාද නොකර ක්‍රියා කිරීම සඳහා අදාළ කාර්ය මණ්ඩලය වෙත උපදෙස් ලබා දීම මගින් එම ගැටළු සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගනු ලැබේ.

ආචාර්ය එස්.එස්.සාකාර්

අධ්‍යක්ෂ

ස්වාමි විප්‍රලානන්ද ඥානදර්ශ අයතනය

නැගෙනහිර විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකාව

05.12.2018

ආයතනයේ කාර්ය සාධනය ප්‍රවර්ධනය කිරීම සඳහා මධ්‍ය කාලීන ක්‍රියා පටිපාටිය පිළිබඳ සාරාංශයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

ස්වෘමි විප්‍රලානන්දු ශෞන්දර්ය අධ්‍යයන ආයතනය විසින් විෂය ක්ෂේත්‍රයට අදාළ දැනුම හා කුසලතා, නායකත්ව ගුණාංග, මූදු නිපුණතා, ගැටළු විසඳීමේ කුසලතා, සේවක කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම සහ ඉගැන්වීම් සඳහා ඇති හැකියාව වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් වර්තමාන කටයුතු සහ කාර්ය සාධනය සංවිධානය කිරීම සඳහා අදාළ අධ්‍යයනාංශවලට සම්බන්ධ විවිධ වැඩසටහන් හා වැඩමුළු ආයතනයෙන් සංවිධානය කරන ලදී.

සිසුන් ශාරීරිකව හා මානසිකව ඉහළ නැංවීම සඳහා බාහිර ක්‍රියාකාරකම් බෙහෙවින්ම ආයතනය විසින් ඉදිරිපත් කරන ලදී. එක් අතකින් සිසුන් දේශීය ප්‍රභූව සම්භූ සේවය කළ අතර අනෙක් අතින් ඔවුන් ස්වයං රුකියා අවස්ථාවන් සඳහා සොයා බැලූහ.

අවසාන වශයෙන් ආයතනය විසින් සංවිධානය කරන ලද සියළුම වැඩ සටහන්වලට සියළුම කාර්ය මණ්ඩලය හා ශිෂ්‍යයන් හැඩගස්වා අවශ්‍යතාවයන් සපුරාලීමටත් සමකාලීන ලෝකයේ අභියෝගයන්ට මුහුණ දීම සඳහාත් සුවිශේෂී කුසලතා සහිතව උපාධිධාරීන් බිහිකිරීම අරමුණ විය.